



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව
சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



මුදල් අමාත්‍යාංශය
 සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං-රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
 நிதி அமைச்சு
 சமுர்த்தி, வதிவிடப் பொருளாதார, நுண்ணிதிய, சுயதொழில், மற்றும் வியாபார அபிவிருத்தி இராஜாங்க அமைச்சு
 Ministry of Finance
 State Ministry of Samurdhi, Household Economy, Micro Finance, Self Employment and Business Development

මගේ අංකය
எனது இல DSD/HO/11/IT/ CRM
 My No

ඔබේ අංකය
உமது இல
 Your No

දිනය
திகதி 2021.04.20
 Date

දිස්ත්‍රික් ලේකම්/දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්,
 දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ,
 ප්‍රාදේශීය ලේකම්,
 දිස්ත්‍රික් සමෘද්ධි නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂ,
 ප්‍රාදේශීය සමෘද්ධි මූලස්ථාන කළමනාකරු,
 සමෘද්ධි බැංකු සමිති කළමනාකරු හා බැංකු කළමනාකරු,
 සමෘද්ධි සංවර්ධන නිලධාරී,

Covid – 19 ව්‍යවසනකාරී තත්ත්වය නිසා බලපෑමට ලක් වූ පවුල්වලට රුපියල් 5,000/-ක දීමනාව ගෙවීමේ තොරතුරු CRM මොඩියුලයේ යාවත්කාලීන කිරීම

ඉතා හදිසි කාර්යයක් ලෙස සලකා සිංහල දෙමල අලුත් අවුරුදු සමයේ හා රාමසාන් සමයේ දී ඉතා සාර්ථකව Covid – 19 ව්‍යවසනකාරී තත්ත්වය මත බලපෑමට ලක් වූ පවුල්වලට රුපියල් 5,000/-ක දීමනාව ගෙවීමට ඔබ සෑම දැක්වූ සහයෝගය ඉතා අගය කොට සලකමි.

2020 අප්‍රේල් මාසයේ දී Covid – 19 වසංගතය නිසා පීඩාවට පත් වූ පවුල් සඳහා රුපියල් 5,000/-ක දීමනාව ලබාගත් අතර එම තොරතුරු CRM මොඩියුලය වෙත ඇතුලත් කරන ලදී. එහෙත් එම තොරතුරු පරීක්ෂා කිරීමේ දී හැඳුනුම්පත් අංක සහිත සියලු තොරතුරු CRM පද්ධතියට ඇතුලත් වී නොමැති බව නිරීක්ෂණය විය. මෙම තොරතුරු ඇතුලත් කිරීමේ දී ප්‍රතිලාභ ගෙවූ පුද්ගලයාගේ දුරකථන අංකය ද CRM මොඩියුලයට ඇතුලත් කළ කර සියලු තොරතුරු පරිගණකගත කිරීමට සමෘද්ධි බැංකු සමිති මට්ටමින් මේ සමඟම කටයුතු කරන ලෙස කාරුණිකව දන්වමි.

2021 අප්‍රේල් මාසයේ දී රුපියල් 5,000/-ක මුදල ගෙවීම සමෘද්ධිලාභී අඩු ආදායම්ලාභී , වැඩිහිටි , ආබාධිත , සියවස් පූර්ණ හා වකුගඩු ආධාර ලබන හා අභියාචනා මගින් තෝරාගත් පවුල් ලෙස වර්ගීකරණය කර ගෙවීම කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ PTF/03-2021 අංක හා 2021.04.10 දිනැති චක්‍රලේඛය මගින් උපදෙස් දී ඇත.

මෙම වර්ගීකරණයන්ගේ අඩු ආදායම්ලාභී හා සුදුසුකම්ලාභී අභියාචනා යටතේ තෝරාගත් පවුල් සම්බන්ධව ලේඛනය විධිමත් ආකාරයට සකස් කොට ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය මත ගෙවීම් කල හැකිය. එසේ ගෙවන ලද හෝ ගෙවීමට ඇති දීමනා පිළිබඳව ප්‍රජාමූල බැංකු කළමනාකරුවන්ගේ හා ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කල ලේඛන දිස්ත්‍රික් අධ්‍යක්ෂ විසින් ලබාදී ඇති උපදෙස් අනුව පරීක්ෂා කර බලා ප්‍රධාන කාර්යාලය වෙත යොමු කර අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාගත යුතුය.

සමාද්ධි බැංකු විසින් සමාද්ධි සංවර්ධන නිලධාරීන්ට ලබා දී ඇතට ඉතිරිව ඇති මුදල් එළඹෙන කලාප රැස්වීම් දිනයේ දී එනම් 2021.04.22 (බ්‍රහස්පතින්දා) දින සමාද්ධි බැංකු වෙත භාරගෙන එම විස්තර ද ප්‍රධාන කාර්යාලය වෙත ලබා දිය යුතු ය. එම සහතික කළ ලේඛන හා අභ්‍යන්තර විගණන අංශය ලබාදෙන තහවුරු කිරීමේ ලිපි සැලකිල්ලට ගෙන වැඩිපුර ගෙවා ඇති හෝ තවදුරටත් ගෙවීම් කිරීමට අවශ්‍ය මුදල් අදාළ බැංකු වෙත ලබා දීමට කටයුතු කරනු ඇත.

ඇතට දිස්ත්‍රික්ක වෙත ලබා දී ඇති මුදල් ප්‍රමාණය හා ඒ ඒ බැංකු විසින් ප්‍රතිලාභීන්ට ගෙවා ඇති මුදල් ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේ දී මෙතෙක් නිසි පරිදි ලේඛන සම්පූර්ණ කර නොමැති අවස්ථා වාර්ථා වේ. එබැවින් මීට ඉහත දී ලබා දී ඇති උපදෙස් සැලකිල්ලට ගෙන මෙම මුදල් නිසි පරිදි කළමනාකරණය කිරීමට හා අදාළ ප්‍රතිලාභීන්ට ලබාදීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස වැඩිදුරටත් කාරුණිකව දන්වමි.


ආර්.පී.බී.තිලකසිරි
අධ්‍යක්ෂ ජනරාල්

පිටපත් :-

1. ලේකම් - සමාද්ධි, ආර්ථික, ක්ෂේත්‍රමූලා, ස්වයං රැකියා හා - කරු.දැ.පී.
ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
2. අග්‍රාමාත්‍ය , අතිරේක ලේකම් - ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවයන් තුරන් කිරීම - කරු.දැ.පී
සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය
3. ප්‍රධාන අභ්‍යන්තර විගනක - අ.ක.ස
4. සියලු අංශ හා දිස්ත්‍රික්භාර නිලධාරීන් - අ.ක.ස
5. ප්‍රජාමූල බැංකු හා බැංකු සමිති සභාපතිවරුන් - අ.ක.ස